

## ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියෙහි ජල කළමනාකරණය පිළිබඳ ඇගයීමක් (අම්පාර දිස්ත්‍රික්කය ඇසුරින්)

එම්.ච්‍රි.එන්. මාධ්‍යී<sup>1</sup>

එච්.ඩී.ඩී.එස්.ඩී. හේවාවසම්<sup>3</sup>

ඒ.ඒච්.ඩී. කරුණාරත්න<sup>5</sup>

ආර්.එම්.ඒ.ආර්. රත්නායක<sup>2</sup>

පී.එම්.ඒස්. කුලතුංග<sup>4</sup>

එම්.කේ. නදිකා දමයන්ති<sup>6</sup>

### සංක්ෂේපය

කෘෂිකර්මාන්තය සඳහා ජලය අත්‍යවශ්‍ය සාධකයක් වේ. අනෙක් අතට ජලය යනු සිමිත සම්පත්වලින් එකකි. එම නිසා ජල කළමනාකරණය සහ ඒ සම්බන්ධ රාජ්‍ය ප්‍රතිපත්ති වර්තමානය වන විට ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ ද විශාල වශයෙන් කතා බහට ලක් වන්නකි. ශ්‍රී ලංකාව අතිතයේ සිට අද දක්වා ම කෘෂිකර්මාන්තය ප්‍රධාන කොට ගත් රාජ්‍යයක් වීම හේතුවෙන් ජල කළමනාකරණ සංකල්පය ශ්‍රී ලංකාවට වැදගත් සංකල්පයකි. එම නිසා 2007 සැප්තැම්බර් මස හඳුන්වා දෙනු ලැබූ ආහාර හා අපනයන කෘෂිකර්ම බේග සහ විසිනුරු පැලැටී පිළිබඳ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියෙහි ජල කළමනාකරණය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දී ඇත්. කෙසේ වුවද, ප්‍රායෝගික තත්ත්වය වන්නේ වර්තමානයේදී ද ජල කළමනාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ විවිධ ගැටලු පැවතිමයි. මෙම පර්යේෂණයේදී කෘෂිකර්ම ප්‍රතිපත්තියට ආදාළ ජල කළමනාකරණය සම්බන්ධයෙන් දක්වා ඇති ප්‍රතිපත්තිමය කරුණුවල සාර්ථක අසාර්ථක හාටය පිළිබඳව සෞයා බැලීම අරමුණ විය. එහි ක්ෂේත්‍ර අධ්‍යයනය සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය විනිශ්චය නියුතුම් ක්‍රමය යටතේ තොරු ගැනීනි. ඉන් පසුව අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තවගම්පුර ග්‍රාම නිලධාරී වසමේ “රජ වැව” නම් කුඩා වැව යටතේ තුළාත්මක වන රජ වැව පහළ යාය ගොවී සංවිධානයේ ගොවීන් 50ක් නියුතිය වශයෙන් තොරු ගැනීනි. අක්කර 1/2 සිට අක්කර 3 දක්වා වූ ඩුම් ප්‍රමාණයක කුමුරු අස්වද්දවන ගොවීහු මෙම නියුතියට ඇතුළත් වූහ. අධ්‍යයනය සඳහා ප්‍රාථමික සහ ද්විතියික දත්ත ලබාගත් අතර ප්‍රාථමික දත්ත සම්පාදනයේදී ප්‍රශ්නාවලි, සම්මුඛ සාකච්ඡා සහ සහභාගිත්ව නිරික්ෂණය ක්‍රමවේද හාවතා කරන ලදී. අධ්‍යයනයේදී ලබාගත් දත්ත සහ තොරතුරු විශ්ලේෂණයේදී ප්‍රමාණාත්මක දත්ත සඳහා සරල සංඛ්‍යානමය ක්‍රමවේදයත්, ගුණාත්මක දත්ත සහ

<sup>1</sup> ගාස්තුවෙදී (විශේෂ) දේශපාලන විද්‍යා, කුලෙනීය විශ්වවිද්‍යාලය.

<sup>2</sup> ගාස්තුවෙදී (විශේෂ) දේශපාලන විද්‍යා, කුලෙනීය විශ්වවිද්‍යාලය.

<sup>3</sup> ගාස්තුවෙදී (විශේෂ) දේශපාලන විද්‍යා, කුලෙනීය විශ්වවිද්‍යාලය.

<sup>4</sup> ගාස්තුවෙදී (විශේෂ) දේශපාලන විද්‍යා, කුලෙනීය විශ්වවිද්‍යාලය.

<sup>5</sup> ගාස්තුවෙදී (විශේෂ) දේශපාලන විද්‍යා, කුලෙනීය විශ්වවිද්‍යාලය.

<sup>6</sup> ජෙෂ්ඨ කළීකාවාරය, ආර්ථිකවිද්‍යා අධ්‍යයන අංශය, කුලෙනීය විශ්වවිද්‍යාලය, damayanthi@kln.ac.lk



නොරතුරු සඳහා විස්තරය්මක කුමවේදයන් හාටිතා කරන ලදී. මෙම ගොවීන්ගෙන් 64%ක් දෙකන්නයම කුමුරු වගා කරන අතර යල කන්නයේ පමණක් වගා කරන ගොවීන්ගෙන් 56%ක් අනෙක් කන්නයේ වගා නොකරනුයේ ජලය සපයා ගැනීමේ අපහසුව ගේතුවෙති. වාරි පද්ධති ත්‍යාග්‍යාත්‍ය කිරීමේදී සහ වැඩි දියුණු කිරීමේදී සහභාගීත්ව කළමනාකරණ ප්‍රවේශය දැරීමත් කිරීම මෙම ප්‍රතිපත්තියේ එක් අංශයක් වන අතර ප්‍රතිවාරීන්ගෙන් 96%ක් අනාවරණය කළේ නව අමුණ ඉදිකිරීමේ කටයුතු සැලසුම්කරණයේදී තම අදහස් විමසු බවයි. එමත්ම තම අදහස් යම් මට්ටමකින් හෝ සම්පූර්ණයෙන් පිළිගෙන ඇති බව 88%ක් පැවසු අතර ජල හාටිතය පිළිබඳ අදාළ තිලධාරීන් විසින් තමන් නිරතුරුව දැනුවත් කරන බව 52%ක් පැවසුහ. ස්වභාවික ව්‍යසනවලදී නානිවන වාරිමාරු ප්‍රතිසංස්කරණයේදී රුපයේ සහයෝගය පිළිබඳ තමන් තාප්තිමත් බව 32%ක් ප්‍රකාශ කළ අතර 40%ක් අතාප්තිමත් බව ප්‍රකාශ කළහ. මේ අනුව 2007 ජල කළමනාකරණ ප්‍රතිපත්තිය සාධනීය මට්ටමකින් ත්‍යාත්මක වන බව නිගමනය කළ හැක.

**මුළු පද : ජල කළමනාකරණය, අම්පාර දිස්ත්‍රික්කය, කුඩා වැව, ගොවීන්**

